



### ආහසිනී පැමිණි මතුරා



කරදරයක වැටුණු කෙනකුට උදවු කිරීම උතුම් ගුණයකි. උදව් කිරීමේ දී ලොකු කුඩා හේදයක් නැත; නියමිත තැනක් හෝ වේලාවක් ද නැත. මේ කතාව මීමැස්සකුගේ උදවුවට ආ කහකුරුල්ලකු ගැන ය.

ගඟ අද්දර නා ගස්වල නාමල් පිපෙන කාලයට මුළු පළාත ම සුවදයි. නාමල්වලින් පැණි බීමට එන මීමැස් රංචු ගුමු ගුමු හඬ නංවති. ගඟ දිය කැලතෙන හඬට මීමැස් නාදය ද එක් ව ගීතයක් වී ඇසේ.

ඈත මහ කැලේ සිට මීමැස් රංචු උදෑසනින් ම මල් පැණි සොයා පැමිණියහ. මේ එක් මීමැස් රංචුවක පුංචි මීමැස්සෙක් සිටියේ ය. මී මැස්සා හරි ම කඩිසරයි; දඟකාරයි; එසේ ම ආඩම්බරයි. මීමැස් පැංචා කැලේ පුරා පියාඹමින් මලින් මලට යමින් මල් පැණි බීමේ ය. මල් පැණි බොමින් බඩ පුරවා ගත්තේ ය. ඉන් පසු කරණම් ගසගසා නටමින් රූං රූං ගීතය ගායනා කළේ ය.

එසේ කරණම් ගසමින් සිටි මීමැස්සා නා ගස් සෙවණ මැදින් ගලා යන ගඟ දුටුවේ ය. ඒ දුටු මීමැස්සා ගඟ අද්දරට පියාඹා ගියේ ය. රූං . රූං හඬ නගමින්, කැරකිකැරකී නැටුවේ ය.

මෙසේ නටනවා සිටි මීමැස් පැංචා නොදැනී ම ගඟට වැටුණේ ය. තමා වතුරේ ගිලෙන්නට යන බව දැන දඟලමින් පණ බේරා ගන්නට උත්සාහ කළේ ය. මීමැස්සා වතුරේ දඟලදඟලා සිටි නිසා අත්තටු තෙමී බර විය. උග දුකෙන් හඬහඬා උදව් ඉල්ලුවේ ය. අඩමින් කෑ ගසන මී මැස්සාගේ දුක්බර හඬ ඇතට විහිදුණේ ය. අඹ ගහක මුදුනට වී ඉදුණු අඹ ගෙඩියක රස බලමින් සිටි කහකුරුල්ලාට මේ හඬ ඇසුණේ ය. රස බල බලා සිටි අඹ ගෙඩිය ඈත හැරදැමූ කහකුරුල්ලා ගඟ දෙසට පියඹා ආවේ ය. ගඟ උඩින් එහා මෙහා

ඉහිලෙමින් තමාට ඇසුණු හඬට කන් දුන්නේ ය. අන්තිමේ දී කහකුරුල්ලාට මීමැස්සා පෙනිණ. ගඟට වැටී සිටි මී මැස්සා බේරාගන්නට කහකුරුල්ලා උපායක් කල්පනා කළේ ය. උග්‍ර ඉන් පසු ගඟට නැමී තිබුණු නා ගසකින් නා කොළ කඩකඩා ගඟට දමමේ ය.



ගඟේ පා වෙමින් ආ නා කොළයක් මීමැස්සා පසු කර ගියේ ය. උග්‍ර අමාරුවෙන් නා කොළය උඩට නැංගේ ය. නා කොළය ඔරුවක් මෙන් ගඟ දිගේ පාවෙමින්, කැරකෙමින් ඉවුරට ලං විය. මේ අතර හිරු රැස් වැටී මී මැසි පැංචාගේ අත්තටු වේළුණේ ය. මීමැස්සා රූං කියමින් නටනටා ඉහිළී ගොඩට ආවේ ය.

“කහකුරුල්ලා යාළුවේ ඔයාට ස්තූතියි.” මීමැස්සා සතුටෙන් අත්තටු සලමින් කීවේ ය.

“ඒක සුළු දෙයක්” අපි පුළුවන් තරමින් එක එක්කෙනාට උදවු කරගන්න එපා යැ”යි කහ කුරුල්ලා කීවේ ය.

“නැහැ, ඒක ලොකු දෙයක්. ඔයා නැතිනම් මගේ ජීවිතේ ඉවරයි. මම ඔයාට හැමදා ම ණයගැති යි.”

“මීමැස්සා කහ කුරුල්ලාගේ කනට ලංවී කෙඳුරුවේ ය.”

## க்ரியாகாரகல 01



பலன ஸடலந் லாகாபல கல கர ஈகி படி லிமஸா லலந்ந.

\* திமூஸி ப஁லா காலே ஸுரா பிஸாஹிதன் மலின் மலல ஸதின் மல்ப஁தன் லிவல ஸ.

\* ஓந்பஸு கரஹி மஸமஸா, னலதின் ர஁ ர஁ திகஸ மாயநா கலே ஸ.

லிம படி தி஑ க்ரியா படி லலஸ னடிதின்லி. ஈலஸாந க்ரியா படியந் ஸமம ஸி஑கரந ஈநலகூந் க்ரியா தி஑ க்ரியா லி.

i. தி஑ க்ரியால ஑ி 'தித' ஸந ஸுநாஸ ஸலீம லி க்ரியாகாரஸகி.

஑டா: னலதின்	லலதின்
கலதின்	பிஸாஹிதன்
கிஸதின்	ஈலதின்

\* மலல஑ க்ரியா படி ஸலாஸா லிஸந்ந.

\* இவ்வாறான விணஸ ஸாற்ககளைத் தலரிந்நு ஈ஑ுதுக.

ii. ஸுர்ல க்ரியால ஑லலரக் ஸலீமலன் ஑ தி஑ க்ரியா ஈர்லஸ லலலி.

\* திமூஸி ப஁லா காலே ஸுரா பிஸஹிபிஸஹி மல்ப஁தன் லிவல ஸ.

஑டிஈரஹஸ	னலநலா	஑ூடிபாடி
	லலலலா	பார்த்நுப்பார்த்நு
	கலகலா	஁டலத்நுடலத்நு
	பிஸஹிபிஸஹி	பறந்நுபறந்நு
	கிஸகிஸ	ஸாலலிஸஸாலலி
	ஈலஈலா	஁஑ுத஑ுது

\* மலல஑ க்ரியா படி ஸலாஸா லிஸந்ந.

\* இவ்வாறான விணஸ ஸாற்ககளைத் தலரிந்நு ஈ஑ுதுக.

## தமிழ்நாடு 02



மேலும் தாயை படி பறக சடிபன் ஈகாரயப வர்டு கர் துக்லன். இவ் வுனைச்சொற்களை கீழே தரப்பட்டுள்ள வுதத்தில் வகைப்படுத்துக.

- i. தயடி                      தயமீன்                      தயதய
- ii. தய                      .....                      .....
- iii. தய                      .....                      .....
- iv. தய                      .....                      .....
- v. தய                      .....                      .....

## தமிழ்நாடு 03



பறக தீ துதி மீது தயை படி தயை தை வாகய சடிபன். பின்வரும் அடுக்குமொழிச் சொற்களைப் பயன்படுத்தி சுருக்கமான வாக்கியங்கள் அமைக்குக.

தயதயதய                      தயதய                      தயதய தய தயதய தயதய

- i. தயதய                      .....
- ii. தய தய                      .....
- iii. தய தய                      .....
- iv. தயதயதய                      .....
- v. தய தயதய                      .....

## திரயாகாரகல 04



வரலாந் துல டீ ஂருதி துரிசு ப஢ுயே மீரு துரிசு ரூப யுடலு வாகாச சமீபூர்ண தரந்ந.

அடையுக்குள் ஁ள்ள விணைச் சூாற்களுக்கு அருக்குமூழிச் சூாற்களைப் பயன்படுத்தி வாக்கியங்களைப் பூரணப்படுத்துக.

஁஢ுதரணய

நா஢ீ மலு (கலிசி) சிநாசெசி.

நா஢ீ மலு கலிமீந் சிநாசெசி.

நா஢ீ மலு கலிகலா சிநாசெசி.

- i. துருதுமா மூநவின் தருணு (விசீநர தரசி) பாலம ஁தந்விசி.
- ii. ரீசுதூரா மூர்஢ சா஢ு ஢ு஢ (஢லசி) ரீசு ப஢ுவிசி.
- iii. தலேசகயு஢ு தூரதுரு (சூயசி) வூர்நா தரதி.
- iv. வலுலுந்஢ா மீல (கிசி) ஢லு விதுணசி.
- v. திசூயா ஢ு஢ுதாசு஁ (சலிந் ஢ு஢ி) தருணு ச஁தந் தர திசி.